

ස්ථාවර තැන්පතු

ශ්‍රී ලංකික පුරවැසියෙකු වන සහ වලංගු හැඳුනුම්පතක් (ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයක්) ඇති, වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට ස්ථාවර තැන්පත්වක් ඇරැකිය හැකිය.

- අවම තැන්පත්ව රුපියල් 5,000 කි.
- තැන්පතු තනි තනිව හෝ හඩුල්ව උපරිම වගයෙන් හිමිකරුවන් තිදෙනෙකුගෙන් ඇරැකිය හැක.
- පුද්ගලයන්, ආයතනික, සංගමී, භාර අරමුදල් හෝ පුණුෂායතන වලින් තැන්පතු පිළිගත හැක.
- මුදල්, බැංකු තැන්පතු හෝ වෙක්පත් මගින් තැන්පතු පිළිගනු ලබන අතර, වෙක්පත් සිංගර පිනැන්ස් (ලංකා) පී.එල්.සී නමින් "ගිණුම හිමියාගේ ගිණුමට පමණයි" ලෙස රේඛනය කර ලබා දිය හැකිය.
- ඉල්ලුම්පත්තුයේ නම් කරන ලද ගෙවන්නෙකුට පොලිය මාසිකව හෝ කල් පිරෙන විට ගෙවිය හැක.
- තැන්පතු කල්පිරිමට දින 7-14කට පෙර අදුන් කිරීමේ නිවේදනයක් ලැබෙනු ඇත. තැන්පතු සඳහා කිසියම් වෙනසක් සිදු කිරීම සඳහා, කල්පිරිමේ දිනට හෝ ඊට පෙර, උපදෙස් සහ අත්සන සමඟ අදුන් කිරීමේ නිවේදනය අප වෙත යොමු කිරීමට අවශ්‍ය වේ. එසේ කිරීමට අපාභාසන් වූවහොත්, පෙර උපදෙස් අනුව පවතින පොලී අනුපාත යටතේ එම කාලසීමාව සඳහා තැන්පත්ව ස්වයංක්‍රීයව අලුත් වේ.
- තැන්පතු මුදල් ආපසු ගැනීම සඳහා තැන්පත්කරු තැන්පතු සහතිකය භාර දීමට අවශ්‍ය වනු ඇත.
- ස්ථාවර තැන්පතු කල් පිරෙන දිනට පෙර ආපසු ලබාගත නොහැක. කෙසේ වෙතත්, කල්පිරිමට පෙර තැන්පතු හෝ එහි යම් කොටසක් ආපසු ලබා ගැනීමකදී, තැන්පතු කාලසීමාව අනුව පොලී අඩු කිරීමක් සිදු කෙරේ. තැන්පත්කරුවෙකුට දැනටමත් ගෙවා ඇති ඕනෑම අතිරික්ත පොලියක් සමාගම විසින් ආපසු අයකර ගනු ලැබේ. එබැවින් එම අතිරික්ත ගෙවීම තැන්පතු මුදලින් අඩු කිරීමට සමාගමට හිමිකම් ඇත.

කල් පිරෙන දිනට පෙර මුදල් ආපසු ලබා ගැනීමකදී, දෙනු ලබන පොලී අනුපාතය පහත පරිදි වේ. මෙම පොලී අනුපාතය වෙනස් කිරීමට සමාගමට අයිතිය ඇත.

දින 0 – 29 - පොලියක් නොමැත

දින 30 – 179 - 2.5%

දින 180 සහ ඊට වැඩි - 3.5%

*කල් පිරෙන දිනට පෙර මුදල් ආපසු ලබා ගැනීමකදී, මාසයක් සඳහා තැන්පත් කරන ලද තැන්පතු සඳහා පොලී ගෙවනු නොලැබේ.

- පොලී අදායම් මුදල්, ගෙවන්නාගේ නමින් වෙක්පතකින් හෝ නම් කරන ලද බැංකු ගිණුමකට බැර කළ හැකි අතර, ඒ සඳහා කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකරේ.
- තැන්පත්කරුවන්ට තම ස්ථාවර තැන්පතු වටිනාකමෙන් උපරිම වගයෙන් 75% (පොලිය මාසිකව ගෙවන්නේ නම්) හෝ 80% (කල්පිරිමේදී පොලිය ගෙවන්නේ නම්) දක්වා තාවකාලික ආපසු ගෙවීම (ණය) ලබා ගත හැකිය. එවැනි ආපසු ගෙවීම තැන්පතු සඳහා අදාළ වන පොලී අනුපාතයට වඩා වසරකට 5%ක සියල්ල ඇතුළත් සේවා ගාස්තුවකට යටත් වේ. මෙම පහසුකම කළමනාකාරීන්ට යේ අනිමතය පරිදි ලබාදෙන අතර, ඕනෑම වේලාවක තාවකාලික ආපසු ගෙවීම් සඳහා අය කරන සේවා ගාස්තුව වෙනස් කිරීමට සමාගමට අයිතිය ඇත. මෙම පහසුකම සඳහා ඇපකරය ලෙස තැන්පතු සහතිකය ආයතනය සතුව තබා ගන්නා අතර, මෙම පහසුකම විලට අදාළ නොරතුරු, නියමයන් සහ

කොන්දේසි කලින් කලට වෙනස් වීමට යටත් විය හැකි බැවින් නවතම තොරතුරු, පවතින නියමයන් සහ කොන්දේසි දැන ගැනීම සඳහා ප්‍රධාන ගාබාවේ තැන්පතු අංශය හෝ ඔබට ලෑම ඇති ගාබාව සම්බන්ධ කර ගැනීම සුදුසු වේ.

- ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ත්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා තුමය මගින් එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිම වශයෙන් රුපියල් 1,100,000ක් දක්වා වන්දි ගෙවීම සඳහා, ස්ථාවර තැන්පතු රක්ෂණය කර ඇත.
 - 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතට අනුව, උපරිම වසර 10ක් දක්වා ගනුදෙනු හෝ ලිපි භූවමාරුවක් නොමැති තැන්පතු අක්‍රිය ලෙස සලකුණු කර පසුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කරනු ලැබේ.
 - අනවසර ගනුදෙනු හෝ වැරදිමකින් සිදු වූ ගනුදෙනු හඳුනා ගත් විට, අප ද්විත්ව පාලන යාන්ත්‍රණයක් තුළින් එය නිවැරදි කරනු ලැබේ.
 - තැන්පතුව අදාළ මූල් සහතිකය අස්ථාන ගත වූවහොත් ඒ පිළිබඳව වහාම සමාගමට දැනුම දිය යුතුය. නව සහතිකයක් නිකුත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් සමාගමට ලබා දිය යුතුය.
 - මෙහි දක්වා ඇති පොලී අනුපාත අනුව මසක කාලයක සිට වසර 5 දක්වා මුදල් තැන්පතු කළ හැකිය (පහත සඛැලියෙන් බාගත කළ හැක).
- <https://www.singerfinance.com/fixed-deposit-rates/>

ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීම සඳහා පහත ලිපි ලේඛන නිසි පරිදි පුරවා ලෑම ඇති ගාබාව වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. අවශ්‍ය නම් පහත සඛැලියෙන් බාගත කළ හැක.

<https://www.singerfinance.com/downloads/>

තනි පුද්ගල / හඩුල්

- ස්ථාවර තැන්පතු අයදුම් පත්‍රය
- ගනුදෙනුකරු පිළිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
- FATCA පෝරමය
- ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
- ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛන (අවශ්‍ය නම්)
- නාමිකයන්ගේ අනනුශතාවය තහවුරු කිරීමේ ලේඛන (අවශ්‍ය නම්)

ආයතනික

- ස්ථාවර තැන්පතු අයදුම් පත්‍රය
- ආයතනය පිළිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
- FATCA පෝරමය
- ව්‍යාපාර ලියාපදිංචි/සංස්ථාගත කිරීමේ සහතිකය
- සමාගම් ව්‍යවස්ථාව
- අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාව
- ප්‍රතිලාභී හිමිකාරිත්වයේ ප්‍රකාශය
- අධ්‍යක්ෂකවරුන් පිළිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
- අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ පිටපතක්
- බලයලත් අත්සන්කරුවන් තහවුරු කිරීමේ ලිපිය

- බලයලත් අන්සන්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙන් හෝ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක්
- පෝරමය 20
- පෝරමය 13 (සමාගමමේ ලිපිනය වෙනස්වී ඇත්තාම්)

ආයතනය පිළිබඳව ඔබට ඇති පැමිණිලි හෝ යෝජනා මෙතැනින් ඉදිරිපත් කළ හැකිය.

ආයතනය් දේ පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය ඔබට අවශ්‍ය වේ නම් පහත සඛැස්‍යෙන් බාගත කළ හැක.

<https://www.singerfinance.com/wp-content/uploads/2024/08/Complaint-Handling-Policy-Sinhala-Version.pdf>